




දිස්ත්‍රික් ලේකම් කාර්යාලය-වවුනියාව
மாவட்ட செயலகம்-வவுனியா
District Secretariat - Vavuniya



දායකතයේ නම:- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -වවුනියාව.

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

நிறுவனத்தின் பெயர் :- மாவட்ட செயலகம், வவுனியா.

பாராளுமன்றத்தின் அரசு கணக்குக் குழுவினால் முன்வைக்கப்பட்ட அறிக்கை தொடர்பாக நிலையியற் கட்டளை இலக்கம் 119(4) இன் கீழ் கௌரவ அமைச்சரின் அவதானிப்புக்களும் மற்றும் அது தொடர்பாக எடுக்கப்படும் நடவடிக்கைகளும் பாராளுமன்றத்திற்கு சமர்ப்பித்தல்.

Name of the institution: - District Secretariat, Vavuniya

2020

Submission of observations of Hon.Minister and steps taken with regard to the reports tabled by the Parliamentary Committee on Public Accounts in terms of Standing Order No.119 (4)


**ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද
ස්ථාවර නියෝග 119 (4) සම්බන්ධයෙන් නිරීක්ෂණ හා ගනු ලබන පියවරයන්
පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.**

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 183
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - වවුනියාව.

අනු අංකය	රා.ගි.කා.සභාව විසින් පෙන්වා දෙන ලද අඩුපාඩු හා මඟපෙන්වීම	ගණන් දීමේ නිලධාරී විසින් ක්‍රියාමාර්ග	වර්තමාන ප්‍රගතිය
01.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර නොතිබුණි	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙක් පත් කර ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීමට අවශ්‍ය සියළු කටයුතු සකස් කොට ඇත. අදාළ නිලධාරී විසින් ඉදිරියේදී නිසි අයුරින් ක්‍රියා කරනු ඇත.	2023 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කොට 2022 වර්ෂයේ දෙසැම්බර් 30 වන දින විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.
02.	විගණකාධිපති වරයා විසින් ඉදිරිපත් කර තිබූ සෑම විගණන විමසුම් සඳහා මසක් තුළ පිළිතුරු නොසැපයූ අවස්ථා වාර්තා විය	විගණකාධිපති විසින් එවනු ලබන විගණන විමසුම් සිංහල භාෂාවෙන් පමණක් ලැබෙන නිසා දෙමළ භාෂාවට පරිවර්ථනය කොට පිළිතුරු සැපයිය යුතු වේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එක් භාෂා පරිවර්තක නිලධාරියෙකු පමණක් සිටින බැවින් එම විමසුම් සඳහා පිළිතුරු සැපයීමට ප්‍රමාද වී ඇත. විගණන විමසුම් පරිවර්ථන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස දැනට භාෂා පරිවර්ථක නිලධාරියා වෙත දන්වා ඇති අතර නියමිත කාල වකවානුවලදී විගණන විමසුම් සඳහා පිළිතුරු යැවීමට හැකි වේ.	මේ වනවිට විගණන විමසුම් දෙමළ භාෂාවෙන් ලැබෙන නිසා ප්‍රමාදයකින් තොරව කටයුතු කර ඇත.
03.	වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයෙන් අනාවරණය වූ අතිරික්ත උපකරණ පිළිබඳ වන නිර්දේශයද අනෙකුත් නිර්දේශයද නියමිත කාලවකවානුව තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.	කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිලධාරීන් කාල රාමුවක් තුළ සේවයට කැඳ වූ නිසා භාණ්ඩ සමීක්ෂණ අවසන් කිරීම ප්‍රමාද වී ඇත. වක්‍රලේඛයට අනුව භාණ්ඩ සමීක්ෂණ නියමිත දිනට පෙර අවසන් කර ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.	2021 වසරේදී නියමිත කාලයේදී භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදුකර වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
04.	සංචිත වාහන සඳහා දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිලධාරීන් කාල රාමුවක් තුළ ගෙන්වූ නිසා දෛනික ධාවන සටහන් හා මාසික වාර්තා නිසි කාල වකවානුවලදී යැවීමට ප්‍රමාද වී ඇති අතර මේ වනවිට වාහන විෂය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියාට හා විෂය භාර නිලධාරියා වෙත කාල ප්‍රමාදයකින් තොරව පිළිතුරු යැවීමට උපදෙස් දී ඇත.	මේ වනවිට අදාළ මාසයේ ධාවන සටහන් හා සාරාංශ ර්ලහ මාසයේ දී විගණකාධිපති වෙත ඉදිරිපත් කර ඇත.

05.	වාහනයක් ගර්භිත වී මාස 06 කට අඩු කාලයකදී අපහරණය කර නොතිබුණි.	252- 9900 , 252- 9899 දරණ වාහන දෙක HA/05/05/17 හා 2021 -11-10 දින දරණ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලිපිය මගින් ලබා දුන් අනුමැතිය මත 2021 වර්ෂයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර 17-8519 අංක දරණ වාහනය වෙන්දේසියේ විකිණීම සඳහා එන්ජින් අංක මකා දැමීමට මගේ අංක GA/VA/FIN/07/17 -8519/2022 හා 2022.10.12 වෙනි දින දරණ ලිපිය මගින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත ඉල්ලීම කර ඇත.	17 - 8519 දරණ වාහනය සඳහා ඉන්ජින් අංකය විනාශ කිරීම/ඉවත්කිරීමට අදාළ අනුමැතිය මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ලැබී නොමැත.
06.	2016.12.29 දිනැති අංක 2016/30 දරන රාජ්‍ය පරිපාලන වකලේඛයේ 3.1 ඡේදයේ සඳහන් විධිවිධාන ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතු වාහන වල ඉන්ධන දහනය වීම පිළිබඳ පරීක්ෂා කර නොතිබුණි.	කොරෝනා වසංගත තත්වය හේතුවෙන් නිලධාරීන්ගේ ක්ෂේත්‍ර රාජකාරි සීමා කර තිබීම හා කාල රාමුවක් තුළ නිලධාරීන් කාර්යාලයට කැඳ වූ නිසාත් වාහන වල භාවිතය සීමා වූ නිසාත් ඉන්ධන දහනය වීම පිළිබඳ පරීක්ෂා කිරීමට නොහැකි වූණි.	2021 වර්ෂයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සතු වාහන 05ක් සඳහා ඉන්ධන දහනය පිළිබඳ පරීක්ෂා සිදුකර ඇත.
07.	නියමිත දිනයට බැංකු සැසඳුම් පිළියෙල කර නොතිබුණි.	2020 දෙසැම්බර් මාසයේ බැංකු සාරාංශය යුතියන් ජලේස් ශාඛාවෙන් ප්‍රමාද වී ලැබීම හේතුවෙන් බැංකු සැසඳුම් වාර්තා පිළියෙල කිරීමට ප්‍රමාද විය. මින් ඉදිරියට නියමිත දිනට බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙල කොට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.	දැනට නියමිත දිනට බැංකු සැසඳුම් වාර්තා ඉදිරිපත් කර ඇත.
08.	2002.09.12. දිනැති අංක 402 දරණ රාජ්‍ය මුදල් වකලේඛ ප්‍රකාරව මුදල් වර්ෂය අවසාන වී දින 150 ක් ඇතුළත වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කර විගණකාධිපති වෙත පිටපත් සහිතව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නැත.	2021.06.30 දින දක්වා කාර්ය සාධන වාර්තා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කාල වකවානුව ලබා දී තිබුණද 2021.06.22 දිනයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් අවසන් විගණන වාර්තාව අප වෙත යොමුකර තිබුණි. ඒ අනුව භාෂාත්‍රයෙන් පරිවර්ථනය කොට පොතක් වශයෙන් සකස්කර ඉදිරිපත් කිරීමට කාල ප්‍රමාදයක් සිදුවිය. නමුත් 2021.07.01 දින පාර්ලිමේන්තුව වෙත භාරදීමට කටයුතු කර ඇත.	2021 වර්ෂයේ කාර්ය සාධන වාර්තාව නියමිත කාලය තුළදී පාර්ලිමේන්තුව වෙත භාර දී ඇත.
09.	අනුමත සීමාව ඉක්මවා කාර්ය මණ්ඩල බඳවාගෙන තිබුණි.	උපාධිධාරීන් බඳවා ගැනීම වැඩපිළිවෙලට අනුව උපාධිධාරී පත්වීම අමාත්‍යාංශය විසින් ලබා දී ඇති අතර මසකට සේවක සංඛ්‍යා පුරප්පාඩු (Cadre Report) පිළිබඳ වාර්තා මසකට දෙවරක් පරිගණක ගත කර අදාළ අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.	මේ වන විටත් අතිරික්ත සේවක සංඛ්‍යාවක් පවතී.
10	ආයතනය තම විෂය පථය අනුව තීරසර අරමුණ හඳුනාගෙන නොතිබුණි.	ආයතනයේ තීරසර අරමුණු හඳුනාගෙන ඇති නමුදු විගණන විමසුම් පියවරයන්හි නිසි ආකාරයෙන් ප්‍රකාශ නොවීය. සැලසුම් අධ්‍යක්ෂගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය පියවර ගෙන ඇත.	දැනට තීරසර අරමුණු විෂය පථයට අනුව පැහැදිලිව හඳුනාගෙන ඇති අතර ඒවා 2023 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර ඇත.

11	හදුනාගත් තිරසර අරමුණු ඉලක්ක ලඟා කර ගැනීම මැන බැලීම සඳහා කාර්ය සාධන ඉලක්ක ලඟා කර ගැනීමට අදාළ වන නිශ්චිත පාර්ශව හදුනාගෙන නොතිබුණි.	හදුනාගත් තිරසර අරමුණු සඳහා ඉලක්ක ලඟාකර ගැනීම සඳහා වන ක්‍රියාකාරී අරමුණ පනවා ඇති නමුත් කොරෝනා වෛරස තත්ව හේතුවෙන් නිලධාරීන් නිශ්චිත කාලරාමුවකදී රාජකාරී ස්ථානයට කැඳවීම හේතුවෙන් සම්ක්ෂණය කිරීම සඳහා වන නිසි අරමුණු මැන බැලීමට නොහැකි විය.	දැනට ක්‍රියා කාරී අරමුණ මැණ බැලීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති අතර ඒවා 2023 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර ඇත.
12	2018 අප්‍රේල් 27 දිනැති අංක MSDW/08/65 දරන තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ වකලේඛ විධිවිධාන අනුව ඉටුකල යුතු තිරසර සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කල යුතු නියෝජිතයන් දෙදෙනා පිළිබඳව විස්තර තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය වෙත වාර්තා කර නොතිබුණි.	ඉලක්ක අරමුණ ලඟා කර ගැනීම සම්බන්ධයෙන් පාර්ශවයන් හදුනා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.	ඉලක්කයන් ලඟාකර ගැනීම සම්බන්ධයෙන් ඒ හා සම්බන්ධ පාර්ශවයන් ක්ෂේත්‍ර හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් , ප්‍රාදේශීය ලේකම් සහ අදාළ ආයතන ප්‍රධානීන් සම්බන්ධීකරණය කර ඇත.
13	2018. 01.24 දිනැති අංක 05/2008 (1) දරන වකලේඛයෙන් සංශෝධිත 2008.02.06 දිනැති 05/2008 දරන රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍යාංශයේ වකලේඛය ප්‍රකරාව /පුරවැසි/ සේවා ප්‍රඥප්තිය කියාත්මක කර නොතිබිණි.	ස්ථාවර සංවර්ධන කාර්යයන් සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජිතයින් දෙදෙනකු පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.	මගේ අංක GA/VA/EB/11/SF/NDM/06/2019 දරණ 2019.10.17 දිනැති ලිපිය මගින් ස්ථාවර සංවර්ධනය සම්බන්ධයෙන් පුහුණුවීම් සඳහා නිලධාරීන් දෙදෙනකු ක්‍රියාවේද යොදවා ඇත.
14	ආයතනයේ පුරවැසි /සේවා ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීම පිළිබඳ අධීක්ෂණය කිරීමට හෝ ඇගයීමට භාජනය කිරීමට භාජනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි.	මේ වනවිට යාවත්කාලීන කරමින් පවතී.	මේ වනවිට යාවත්කාලීන කරමින් පවතී
15	විගණකාධිපතිවරයා විසින් ජේදවලින් පෙන්වා දී තිබූ අඩුපාඩු/දෝෂ නිවැරදි කරවාගෙන නොතිබුණි.	නිසි පරිදි නිවැරදි කර ඇත	නිසි පරිදි නිවැරදි කර ඇත

.....


දිසාපති/ දිස්ත්‍රික් ලේකම්,
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
 වවුනියාව .

පැතුම් අනුරාධ සරත්චන්ද්‍ර
 දිස්ත්‍රික් ලේකම්/දිසාපති,
 වවුනියාව.

.....


ප්‍රධාන ගණකාධිකාරී,
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
 වවුනියාව .

G.KIRUPARAJAN
 Accountant
 District Secretariat
 Vavuniya.

ලේකම්තුමාගේ නිර්දේශය

දිස්ත්‍රික් ලේකම් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිර්දේශ කරන අතර පෙන්වා දී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් පෞද්ගලික අවධානය යොමු කරමින් ඒවා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් ලේකම්ට උපදෙස් ලබා දී ඇත.



නිල් බණ්ඩාර හසුභින්න


ලේකම්,

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ස්වදේශ කටයුතු අංශය

ඇමතිතුමාගේ නිර්දේශය හා ගෙන ඇති ක්‍රියාමාර්ග

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දී ඇති උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් එම අඩුපාඩු නැවත ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මා විසින් අමාත්‍යාංශ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දී ඇති අතර එම ක්‍රියා මාර්ග මගින් 2023 වර්ෂය තුළ දී සාධනීය මට්ටම ප්‍රශස්ත මට්ටමට ලඟාකර ගැනීමට අපේක්ෂා කරමි.



දිනේෂ් ගුණවර්ධන (පා.ම.)

අග්‍රාමාත්‍යතුමා සහ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය.